

(20)

“වහරල” පිළිබඳ අදහස් දැක්වූවන්ගේ මත විමසමින් එතිහාසික රිදී විහාර සැරසුම්ගල වහරල ලිපිය පිළිබඳ පුරාජ්‍යාත්මක හා අනිලේඛන විද්‍යාත්මක අධ්‍යයනයක්

අ.උ.ඩම්.ඩම් රාජපක්ෂ

සිව්වන වසර

mangalikarajapaksha90@gmail.com

පැරණි ලිපි වල දක්නා ආකුරු හරිහැටි හඳුනාගැන්ම විශේෂ කුසලතාවකි. එකී කුසලතාව රඳා පවතින්නේ ඒ ඒ හාඡා ගණයන් පිළිබඳ පුළුල් වූ ද , ගැඹුරු වූ ද අවබෝධයක් හා ඒ ඒ පුද්ගලයාගේ පරිකල්පන ගක්තිය මත ය . සෙල් ලිපි පිළිබඳ අධ්‍යයනය කිරීමේ දී හමු වන ”වහරල” යන වචනය සම්බන්ධයෙන් මූලින්ම අවධානය යොමු කරනු කැමැත්තෙමි. එම වචනෙන් කියුවෙන අදහස පිළිබඳ උගතුන් අතර ඒකමතිකහාවයක් දැකගත නො හැක. එම නිසාම ඒ සම්බන්ධ විවිධ මත ඉදිරිපත් වී තිබේ.

වහරල යන වචනය සඳහා මූලින්ම අර්ථකථනයක් ලබා දී ඇත්තේ 1996 දී එච්.සී.පී බෙල් මහතා විසිනි(Uduwara, 1991, 121-122). මහු කහටගස්දිගිලියට තුදුරු කොටකන්ද විහාරයේ ඇති ලිපියක එන ”..... දද වහෙරිල විදි” යන්න ”දද වහෙරි ලේ දි” යනුවෙන් පද කඩා අර්ථය විමසා තිබේ. ඒ අනුව ”විහාර දෙකකට පහන් දි” යනුවෙන් අර්ථ ලබා දී තිබේ. මින් පසුව උගතුන් විසින් විවිධ මත ඉදිරිපත් කරනු හඳුනාගත හැකිය (එම).

අනුරාධපුරයෙහි වෙස්සගිරි යන නමින් හඳුන්වනු ලබන පුරාණ විහාරය පිහිටි භුමියේ ගලක කොටා ඇති කෙටි ලිපි සතරක් සහ අනුරාධපුරයෙහිම බරොස් මණ්ඩපය අසල පිහිටි විහාරයක පඩිපෙළෙහි කොටා ඇති කෙටි ලිපි අවක් පරණවිතාන විසින් මේට කළකට පෙර එපිගුරියා සයිලනිකා නම් සංග්‍රහයෙහි පළ කරන ලදී (Paranavitane, 1943, 128-134). මේ ලිපි සියල්ලට ම සාධාරණ ලක්ෂණයක් නම් එහි වහරල යන වචනය හා ඊට සමරුපී වචනයක් ද විද්‍යා, විද්‍යාත්මක හෝ ඊට සමරුපී වචනයක් හෝ වචනාටු, වට කට යන පද හෝ අනෙක්නා සම්බන්ධතාවයක් දක්වන සේ යොදා ඇති බවයි (එම). මේ ලිපි පෙළත් මේ වචන අන්තර්ගත අනෙක් ලිපින් පරික්ෂා කර බැඳු පරණවිතාන විද්‍යා හා ඒ සමාන සියල්ල ම වචන නවීන සිංහල ”සිද්ධවනවා” යන ප්‍රයෝග්‍යතාවට නිරුක්ති වශයෙන් හා අර්ථ වශයෙන් ද සමාන වන බව අවබෝධ කළේ ය (Paranavitane & Godakumbura, 1963, 135-165). මේ ලිපි සමහරක යෙදෙන්නා වූ වචනාට, වට කට යන වචන අරියවස වට කොටු යනාදී වශයෙන් අන් ලිපි වල යෙදී තිබෙන අයුරු සලකා බලා ”එය නඩත්තු කරන්නට” යන අර්ථයෙහි යෙදී ඇති බැවි පරණවිතාන නිගමනය කළේ ය (එම). එහෙසින් වහරල යන වචනයෙනුන් ඒ සමාන අනෙක් වචන වලිනුත් වාච්‍ය වන්නේ කුමක්දැය මිළගට විමසිය යුතු ය. (ප්‍රනාන්ද, 1972, 49)

වහරල යනු සිඳවා යම් කිසි පුද්ගලයෙකු හෝ පුද්ගලයන් පිං අත් කරගන්නා බව ඉහත සඳහන් වන හෙයිනුත් වහරල යනු "වටකොට" හෙවත් නඩත්තු කරන්නට යම් කිසි මුදලක් තැන්පත් කිරීමෙන් පිං අයිත් කර ගන්නා බව සමහරක සඳහන් වන හෙයිනුත් වහරල යන්නෙන් දැක්වෙන්නේ විභාරයකින් මුදවා හෝ විභාරයක නඩත්තු කොට පිං අත්කර ගැන්මට උපයෝගි කර ගත හැකි වස්තුවක් විය යුතු බව පරණවිතාන කළේය(Paranavitane & Godakumbura, 1963, 135-165). සමහර ලිපියක වහරල යනු වෙනුවට වහල යන පදය යෙදී ඇති බව සලකා වහරල, වහල යනාදී වවන වලින් දැක්වෙන්නේ වහලුන් හෝ වහල් බව බවට නිශ්චය කළේ ය (එම). මේ අර්ථය වහරල යනා දී පද යෙදී ඇති සැම තැනකටම ගැළපෙන බැවි ද දැක්වූ පරණවිතාන මහතා වහල් යන ගබ්දය වෘෂල= වර්ෂල= වරසල= වරල ආදි වශයෙන් සිද්ධ වන්නට ඇතැයි අනුමාන කළේය (එම).

පරණවිතානගේ මෙම අදහස තියුණු ලෙස විවේචනයට භාජනය කළ පුද්ගලයෙකු ලෙස බ්.ඒං විජයරත්න හඳුන්වා දිය හැකි ය. ඔහු වහල් ගබ්දය වහරල යන්නෙන් සිද්ධ විය නොහැකි බැවි පෙන්වා දීමට උත්සාහ කරමින් වරහල යන්න සංස්කෘත විසාර- ලි ගබ්ධයෙන් සිද්ධ වූවක්යැයි පවසා වහරල හා ඊට සමරුපී ගබ්ධයන්හි නීයම අර්ථය ලි හෙවත් දැව යැයි පෙන්වා දීමට තැත් කළේ ය. (ප්‍රනාත්ද, 1972, 50) සංස්කෘතයෙහි දැව දැක් යන අර්ථය සහිතව "විසාර" යනුවෙන් වවනයක් නැති බව කියන පරණවිතාන මහතා විශේර්තනගේ මතය තරයේ හෙළා දකී (Paranavitane & Godakumbura, 1963, 135-165).

මතු සඳහන් කිරීමට බලාපොරොත්තු වන රිදී විභාරයේ සැරසුම්ගල සෙල්ලිපිය (පටගලයන සමන්ලන විද්‍යා විහරල) පිළිබඳ අදහස් දක්වන මාලනී ඩියස් මෙහි එන විද්‍යා විහරල යන පාඨයට අදහස් දක්වා ඇත්තේ "අනිවාරය සේවයෙන් නිදහස් කළේ ය" යනුවෙනි. (රණවැල්ල, 2008, 33.) එයට එවැනි අර්ථකරුතයක් දීම සාධාරනීකරණය කිරීම සඳහා ප්‍රමාණවත් වන කිසිම සාධකයක් ඉදිරිපත් කොට නැත (එම). එය හිතුවක් පමණක් බව සිරීමල් රණවැල්ලගේ අදහසයි (එම).

සිරීමල් රණවැල්ල මෙම මත දෙකම ප්‍රතික්ෂේප කරයි (රණවැල්ල, 2008, 33). "වහර ල විද්‍යා" යන්නෙන් කියුවෙන්නේ විභාර සලාකය හෙවත් දාන සලාකය ක්ෂේපවා ගත් බවකැ යි පෙන්වන සාධක කිහිපයක් ලැබේ ඇති බව ඔහු ප්‍රකාශ කරයි. (එම, 34.) "වහර ල" යන්න 'වහර' හා 'ල' යන වවන දෙක එක් වීමෙන් නිපන් සමාස පදයක් බව ඔහුගේ අදහසයි. (එම) එහි 'වහර' යන්නෙන් 'විභාර' යන අර්ථයන් 'ල' යන්නෙන් 'ලහ' හෙවත් 'සලාකය' යන අර්ථයන් හැගවෙන බව සඳහන් කරයි. (එම)


මේ හැර අනෙකුත් මත පහත සඳහන් ආකාරයට සාරාංශගත කළ හැකිය.

- වල්පොල රාජුල ද පරණවිතානයන්ගේ එම මතය පිළිගනී (රාජුල හිමි, 1999, 151-155)
- මැද උයන්ගොඩ විමලකිත්ති - (පළමු අවස්ථාවේ) විභාරකුටි සැද්ධා ය.
- (දෙවන අවස්ථාවේ) විභාර සලාකය මුදවන ලදී (විමලකිත්ති, 2004,127)

- කොටනෙන්මේ වන්දුපෝති - විහාරගෙය (කුටි) සැදවී ය.
- බන්දුසේෂ්‍ය ගුණසේකර - විහාරගෙය (කුටි) සැදවී ය.
- අස්.වී. හෙවිටි ආරච්චි - විහාරගෙය (කුටි) සැදවී ය.

මිළගට එතිහාසික රිදී විහාරයේ සැරසුම්ගල අසල පිහිටි රිදී විහාර පර්වත ලිපියෙහි පුරාජක්ෂර විද්‍යාත්මක හා අහිලේඛන විද්‍යාත්මක අධ්‍යයනය කෙරෙහි අවධානය යොමු කිරීමට බලාපොරොත්තු වෙමි. වයඹ පළාතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ දේවමැදිහත්පත්තුවේ වැඳ්‍ය විල්ලිහත්පත්තුවට අයත් මාදුරේ කොරලේ රිදීගම ග්‍රාමයේ සුපුසිද්ධ එතිහාසික රිදී විහාරය පිහිටා තිබේ. එම භූමියේ කිලාලේඛන කිහිපයක් ම තිබේ. මෙම ලිපිය මගින් අවධානය යොමු කරන්නේ රිදී විහාරයේ ඉහළ මළුවේ සැරසුම්ගල නමින් හැඳින්වෙන පර්වතය මුදුනේ දකුණුපස කොටා ඇති එක්තරා අප්‍රකට වහරල ලිපියක් පිළිබඳ ව ය.

1996 වර්ෂයේ රාජ් සෞමදේව ඇතුළු පර්යේෂණ කණ්ඩායමක් විසින් එම පුද්ගලයේ පවත්වන ලද පුරාවිද්‍යාත්මක ගෙවිපෙනෙයක ප්‍රතිඵලයක් ලෙස මෙතෙක් අවධානයට ලක් තොටු මේ ලිපිය පිළිබඳ අවධානය යොමු කරන ලදී. (සෞමදේව, 1997, 3) මෙම ලිපිය ක්‍රි.ව පහ, හය සියවස් වලට අයත් සේ සැලකේ. (එම) සෙල්ලිපිය පේෂී දෙකකින් යුත්ත ය. මෙහි ඇක්ෂර ප්‍රමාණයෙන් සේ.මී 11.8 සිට සේ.මී 8.2 දක්වා අතර පරාසයනට අයත් වෙයි. ඇක්ෂර සේ.මී 1ක් පමණ ගැහුරුකින් කොටා තිබේ. මෙහි පළමුවන පේෂීයේ ඇක්ෂර 15ක් ද දෙවන පේෂීයේ ඇක්ෂර 11ක් ද වන අතර සම්පූර්ණ ඇක්ෂර ගණන 26කි. ඇක්ෂර අතර දුර ප්‍රමාණය සේ.මී 1.5ක් පමණ වේ. පහත දක්වෙනුයේ එකී සෙල්ලිපියයි.



1 පටගකයන සවිරලහ විද්‍යා ම

2 හරල සවචනව පති

අර්ථය- පටගකයනි (වාසය කරන) සවිරලහ (විසින්) වහලුන් මුදවා හරින ලදී . (එහි) එල සියලු සතුනට (අයත් වේවා) (එම).

මාලිනි තියෙන මෙය කියවා ඇත්තේ පහත ආකාරයට ය.

1. පටගලයන සමන්ලහ විද්‍යා වි

2. හරල සවචනව පති (Dias, 1991, 80)

ප්‍රාථමික අක්ෂර මාලාවේ සාමාන්‍ය ස්වරුපය කෝණකාර ය. (ගුණසේකර, 1996, 45) එහෙත් හයවන සියවස පමණ වන විට අකුරු ලතාකාර හැඩයක් ගනී. (ගුණසේකර, 1996, 85) මෙම සෙල්ලිපියෙහි අක්ෂර පිළිබඳ හැදැරීමේ දී පෙනී යන්නේ ඒවා ද ලතාකාර හැඩයෙන් යුත්ත බව සි. මෙම ලිපිය මගින් අක්ෂර මාලාවේ සිදු වූ වෙනස්කම් පැහැදිලිව හඳුනා ගත හැකි ය. එනම් සිරස් රේඛා සහිත අක්ෂරවලට ඒ රේඛාව මත ඉහළ නමින් හඳුන්වනු ලබන කෙටි තිරස් රේඛාවක් එකතු කිරීම ය. උදාහරණ වශයෙන් කර ආදි අක්ෂර පෙන්විය හැකි ය. තව ද සිරස් රේඛාවල පහළ කෙළවර දිර්ස වීම, ඇතැම් විට ඒ ආකාරයෙන් දිර්ස වී වම් අතට නැමි යාම ද දැක ගත හැකිය. (ගුණසේකර, 1996, 85 -86) ‘ක’ අක්ෂරය උදාහරණ වශයෙන් දැක්විය හැකි ය. ‘ල’ අක්ෂරයේ දකුණු තිරස් රේඛාව ඉහළට දික් වී ගොස් ඇතැම් විටෙක දකුණු පැත්තටත් පසුව වම් පැත්තටත් වක් වීම පෙන්වා දිය හැකි ය. ‘ග’ ‘ත’ වැනි අකුරු රවුම් හැඩයක් ගනු ලබයි.

මෙම ලිපියෙහි අර්ථය විමසා බැලීමේ ඒ සම්බන්ධව රාජ් සේමදේශ් සංස්කෘතික පුරාණය 7 කළාපයට ලිපියක් ඉදිරිපත් කර තිබේ. ඒ අනුව ‘පටගකයහ’ යන පදය සලකා බලන විට හැගෙන්නේ එය සේවාන නාමයක් බවයි. එම පදයේ අවසානයේ දක්වා ඇති ‘හ’ යනු ප්‍රත්‍යාගකි. (සේමදේශ්, 1997, 3) ‘පටයහ’ නමින් හැඳින්වෙන සේවානයක් පිළිබඳ සඳහනක් සමකාලීන යුගයට අයත් හත්තිකුවිෂි විභාරයේ දැකගත හැකි ය. ‘වසන’ යන්නෙහි අදහස වාසය කරන යන්නයි. නමුත් මෙහි එවන් වචනයක් නැත. සවිරල යනු පුද්ගල නාමයකි. ඇතැම්විට මෙම පර්වත ලිපිය කරවන්නට ඇත්තේ මොහු විය යුතු ය. වහරල වචනය සම්බන්ධයෙන් පරණවිතානයන්ගේ මතය වූයේ වහල් සේවය බවයි. සේමදේශ් ද මෙම අදහස සඳහන් කර තිබේ. ‘විද්‍යා’ යන්නෙන් මුදවා හැරීම, වෙන් කිරීම අදහස් වේ. ‘පති’ යන්නෙහි අදහස කොටස යන්නයි. මෙම යුගයට අයත් ලිපි වල පති යන්නට යෙදී ඇත්තේ ‘පල’ යන්නයි. ‘සවචනනට’ යනු සියලු සතුන්ය. මෙහි ස වෙනුවට ව යෙදී තිබේ. (සේමදේශ්, 1997, 3) ක් ව පහ, හය සියවස් වලට අයත් ශ්‍රී ලංකාවේ ඇතැම් වහරල ලිපි වල ‘වයවය’ යනුවෙන් යෙදුණු පදයක් වේ. එහි අර්ථය වේවා යන්නයි. මෙහි එවැන්නක් නැතත් ආධ්‍යාභාරයෙන් එහි අර්ථය ‘වේවා’ යන්න භාවිත කළ යුතු ය.

මෙම ලිපියෙන් මෙකල හෙළිවන සමාජීය තොරතුරු කෙරෙහි අවධානය යොමු කිරීමේ දී පරණවිතාන මහතාගේ මතය පිළිගන්නේනම් ග්‍රීසිය වැනි රටවල ක්‍රියාත්මක වූ ආකාරයෙන් නොව විභාරාරාම ආස්‍රිත ව වහල් සේවය ක්‍රියාත්මක වූ බව සිතිය හැකි ය. රජවරුන් විසින් කරමාන්ත ශිල්පීන් විභාර වලට ප්‍රදානය කිරීම ගැන සඳහන් කිරීමෙන් හඳුනාගත හැකි කරුණක් වන්නේ වහල්හාවය විභාර මගින් ප්‍රයෝගනයට ගනු ලැබූ ගුම වර්ගයක් විය යන්නයි. (ගුණවර්ධන, 1993, 122) සෙල්ලිපි වල සඳහන් වහරල යන්නෙන් වහල් හාවය අදහස් තොවේයැයි සැලකුවත් විභාරසේවානවල දාස කුමයක් ව්‍යාප්තව පැවති බව රණවීර ගුණවර්ධනයන්ගේ අදහසයි (ගුණවර්ධන, 1993, 123). වූලවංශය කියන අන්දමට සිලාමෙම්ගවන්න සංග්‍රාමයේ දී අල්ලා ගත් හිරකරුවන් දාසයන් ලෙස විභාරවලට ප්‍රදානය කර ඇත. එමත් ම

සිවවැනි අත්ගබෝධ ද පොත්තකුටිය ද පලමුවැනි සේන ද තමන් විසින් පිහිටුවන ලද නොයෙක් ආගමික ආයතන වලට වහලුන් සැපයුහ. (ගුණවර්ධන, 1993, 123) වහල් හාවයෙන් නිදහස් කිරීමේ පින සියලු සත්ත්වයන්ට ලබා දීමෙන් ආගමික වශයෙන් වැදගත් කරුණක් හෙළි කරයි. මේ අනුව රිදීවිහාර සැරසුම්ගල පර්වත ලිපිය සිංහලයේ අක්ෂර රුප විකාශනය පිළිබඳ ව තොරතුරු අනාවරණය කරගත හැකි පුරාජ්‍යර විද්‍යාත්මක හා අහිලේඛන විද්‍යාත්මක සාක්ෂියක් වන බව පැහැදිලි ය.

ලංකාව පුරා හැඳුනා ගත් හා නො ගත් ‘වහරල’ ලිපි රාශියක් තිබේ. නමුත් වහරල යන වචනය සම්බන්ධයෙන් විද්‍යාතුන් අතර පවතින්නේ එකිනෙකට පරස්පර අදහස් ය. මේ සම්බන්ධයෙන් තව දුරටත් අවධානය යොමු කළ යුතු ය.

ආණ්ඩුය මූලාශ්‍ර හා ලිපි නාමාවලිය

අමරවංශ හිමි, කොන්මලේ, ලක්දාව සෙල්ලිපි, ඇමු. ඩී ගුණසේන සහ සමාගම, කොළඹ 11, 1969

ගුණවර්ධන, රණවිර, සිවුර සහ නගල, සමාජ විද්‍යාලයන්ගේ සංගමය, 1993

ගුණසේකර, බන්දුසේන, සිංහල අක්ෂර සම්බවය හා එහි විකාශනය, ඇස්. ගොඩගේ සහ සහේදරයේ, කොළඹ 10, 1969

දිසානායක, ජේ. ඩී, රිදී විහාරේ, ඇස්. ගොඩගේ සහ සහේදරයේ, කොළඹ 10, 1969

දිසානායක, ජේ. ඩී, සිංහල වෙශේර විහාර, ඇස්. ගොඩගේ සහ සහේදරයේ, කොළඹ 10, 1969

Paranavitana, S. (1943). *Epigraphia Zeylanica Volume 1*, Published for the government of Ceylon by Humphrey Milford

Paranavitana, S., Godakumbura, C.E. (1963). *Epigraphia Zeylanica Volume 1*, Archaeological Survey of Ceylon

Uduwara, Jayanta (1991), *Epigraphia Zeylanica Volume 1*, Department of Archaeology, Sri Lanka

ප්‍රනාන්දු, පී.ර්.රී, (1972), ‘අහිලේඛන විද්‍යානය පිළිබඳව පරණවිතාන මහතා කළ පර්යේෂණ’, ‘සෙනාරන් පරණවිතාන’ 46-85

රණවැල්ල, සිරිමල් (2008), ‘මහ ඇදුරු සෙනරත් පරණවිතානයන් ඇතැම් සෙල්ලිපි වල එන ඇතැම් පද පිළිබඳව දක්වා ඇති අර්ථ නිරුපත පිළිබඳ විමුසුමක්’, ‘ඡ්‍රී ලංකා පුරාවිද්‍යා සංතිතා’, 3 වෙළම, 32-35

සෞමදේශ, රාජ්, (1997), ‘රිදිගම සෙල්ලිපි’, ‘සංස්කෘතික පුරාණය’ 2 වෙළම, 7 කළාපය, 3